

කොළඹ කොටස් වෙළෙඳපොල ක්‍රියාකාරීත්වය කෙරෙහි  
බලපාන සාධක විශ්ලේෂණය

අ.මි. ඩබ්. අමි. අන්ත්‍රි ප්‍රනාන්දු පියතුමා

විකිනි



ශ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැංචා උපාධී පිධියෙහි  
ගාස්තුපති (ආර්ථික වෛද්‍ය) උපාධී පරීක්ෂණය  
සම්පූර්ණ කිරීම සඳහා  
ඉදිරිපත් කෙරෙන පර්යේෂණ නිඛන්ධය

2000

## පර්යේෂකයාගේ ප්‍රකාශය

කොළඹ කොටස වෙළෙඳපොල ක්‍රියාකාරීත්වය කෙරෙනි බලාපන සාධක විශ්වේෂණය නමැති මේ නිබ්ඨාය ජේෂණ්ධ කට්‍යාවාර්ය බැහිස්ටර් පයවර්ධන මහතාගේ උපදේශකත්වය යටතේ ලියන ලදුව, මා විඩින් ස්වාධීනව පර්යේෂණ කරනු ලැබ සම්පාදනය කරන ලද්දකි. පරිජ්‍යකවරුන් විඩින් කරන ලද දායාධාන පමණක් ආචාර්ය උපාධි විශ්වමධිංහ මහතාගේ නිර්ධූෂණය යටතේ සකසනු ලැබේය. මෙම නිබ්ඨාය වෙනත් උපාධියක් සඳහා වෙනත් විශ්වවිද්‍යාලයකට ඉදිරිපත් කර නොමැති බවද සහතික කරමි.

අම්. කඩ්. අම්. අන්තති ප්‍රනාන්ද පියුමා)

## උපදේශකවරයාගේ ප්‍රකාශය

කොළඹ කොටස් වෙළෙඳපොල ක්‍රියාකාරීත්වය කෙරෙනි බලාපන සාධක විශ්වේෂණුය නමැති මේ නිබන්ධය ජේජ්ඩ් කරිකාවාර්ය විභින්වර් ජයවර්ධන මහතාගේ උපදේශකත්වය යටතේ ලියන ලද්ව, පරීක්ෂකවරුන් විසින් කරන ලද සංශෝධන පමණක් මා විසින් තිරිසූත්තුය කොට සහතික කරමි. මෙම නිබන්ධය පිළිබඳව ඉහත දැක්වෙන පර්යේෂකයාගේ ප්‍රකාශය සහඟ බවත් අඇයිම සඳහා විශ්වවිද්‍යාලය ට බාරඩ්ම ට සුදුසු බවත් මෙයින් සහතික කරමි.

Mrs. Malini Wijesinha

ආචාර්ය උපාධි විකුමසිංහ  
අධ්‍යක්ෂක ප්‍රධාන  
ආර්ථික විදු අධ්‍යක්ෂකය

# පිදුම

මා දිවී ගමනේ  
අධ්‍යාත්මික ව්‍යත්  
භාස්‍රීය ව්‍යත් වර්ධනයට  
මග පෙන්වූ  
දිරි ගැන්වූ  
අතකිත දුන්

## ගරු හවුන්ට

හද පිර සනුවීන හා බැහින

මෙම පොත පිළුයි

## ස්තූතිය

“කොළඹ කොටස් වෙළෙදපොල ත්‍රියාකාරින්වය කෙරෙහි බලපාන සාධක විශ්ලේෂණය” යන මෙම නිබන්ධය, ආර්ථික විද්‍යා ගාස්තුපති විභාග අධ්‍යයන අවශ්‍යතා සපුරාලීමට උයන ලද්දකි. මෙම කත්තිය සකස් කිරීමේ ලා අවශ්‍ය මූලික වැඩ කොටස සකසා ගැනීමේ දී මා හට සහය දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇම්. ඇස්. සත්ත්‍රමාර මහතාට පළමුව මාගේ ස්තූතිය පුදකරමි. තව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, පශ්චාද් උපාධී අධ්‍යයනාංශය හාර මහාචාර්ය එම්. කරුණානායක මහතාට මා දිරිගැනීමේ ගැන ස්තූති වන්ත වෙමි.

1996 ජූනි මස 19 වන දින නිබන්ධය ඉදිරිපත් කිරීමේ දේශනයට සහභාගි වෙමින්, අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරමින් මා දිරි ගැන්වූ බවි. ඒ. විජේවර්ධන, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධාන ආචාර්ය විශ්වවිද්‍යාලයේ මාන්‍ය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන මාන්‍ය විශ්වවිද්‍යාලයේ මාන්‍ය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයේ මාන්‍ය විශ්වවිද්‍යාලයේ ස්තූති පුදකරමි.

මෙම නිබන්ධය සපුරා සකස්කරු ගැනීමට නිසිමග පෙන්වමින්, අවශ්‍ය උපදෙස් ලබා දෙමින් උපදේශක මහත්ත් ලෙස කටයුතු කළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ග්‍රාමීය ණය අධ්‍යක්ෂ මෙන් ම.සේවක අර්ථාධික අරමුදලේ වැඩ බලන අධ්‍යක්ෂ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර කළිකාචාර්ය විඩ්. විජේවර්ධන මහතාටන්, එම විශ්ව විද්‍යාලයේ ජෞෂ්ය කළිකාචාර්ය බැංකුවිර්ධන මහතාටන් විශේෂ ස්තූතිය පුදකර සිටිමි. මෙම නිබන්ධය කාරදෙන මොනොන් පුණී වශකීම හාරගෙන උද්විකිරීම ගැන එතුමන්ට තැවතන් ස්තූති වන්ත වෙමි.

කොළඹ කොටස් වෙළෙදපොල පිළිබඳ දත්ත රස්කිරීමේ දී රේට අදාළ පොත පත, සහරා පහසුකම් සපයමින් සහයෝගය දැක්වූ කොළඹ කොටස් වෙළෙදපොල පරිපාලන සේවයේ නියුතු ප්‍රභාෂ වනිගතුංග මහතාට ද, ශ්‍රී ලංකා පුරුෂුමිහන් හා විනිමය කොමිෂන් සහාවේ පැඩිජාලන සේවයේ නියුතු කිත්සිරි ගුණවර්ධන මහතාට ද, ඒකක හාර ආයතනයේ නියුතු සරත් රණයිංහ මහතාට ද මම ස්තූති කරමි. එයේ ම ශ්‍රී ලංකා මහ බැංකු මාන්ඩලික අධ්‍යයන ආයතනයේ ජෞෂ්ය තිලධාරී වින්සන් මර්වන් ප්‍රතාන්දු මහතාට ද සිහිපත් කරමි.

මෙම නිබන්ධයේ හාජාව සංස්කරණය කර දුන් ප්‍රේදුරු ප්‍රතාන්දු මහතාට ද, පරිගණක කාර්යයන් සියලුල සකසා දුන් ශ්‍රී ලංකා රඛ්‍ර. සංවර්ධන මන්වලයේ සේවයේ නියතු පී.ඩී. අරුණී ද අල්මේද මහත්මියටද, මෙම නිබන්ධය මනාව සකස්කර දීම ගැන කනොලික මුද්‍රණාලයේ කළමණාකරු, කුම්ලස් පෙරේරා මහත්මාට සහ පරිගණක කටයුතු කළ ඇත් සේවරණමාල මහත්මියට සහ උණුවිල පොල් පරෝශණ ආයතනයේ ඒවා මිනික අංශ ප්‍රධාන යේ. එ. මත්තෙස් මහතාට ද මාගේ විශේෂ ස්තූතිය හිමි වේ.

අවසන්කොට මේ යානා සහය දැක්වූ ගරු සිස්වාන් ද කෘෂි පියතුමාට ද, අප පැමිදී තිකායේ ප්‍රාදේශාධිපති බරනාව් කුරේරා පැනුතු.නි. පියතුමාට ද මම ස්තූති කරමි.

ඇම්. එඩ්. ඇම්. ඇන්ටති ප්‍රතාන්දු පියතුමා.  
(මාර්ක් ප්‍රතාන්දු පියතුමා පැනුතු.නි.)

2000 අගෝස්තු 31 වෙති ද,  
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  
ਆර්ථික විද්‍යා අධ්‍යයනාංශයේදී ය.

## පටුන

පටුව

**පිදුම**

|

**ස්ත්‍රීනිය**

||

**පටුන**

III -V

01	වන පරිවිෂේෂය : හැඳින්වීම	01-08
1:1	ගැටුව සහ අධ්‍යයනයේ වැදගත්කම	03-04
1:2	අධ්‍යයනයේ අරමුණු	04
1:3	අධ්‍යයනයේ කාල සීමාව තීරණය කිරීම.	04-05
1:4	අධ්‍යයනයේ ක්‍රමවේදය	05-06
1:5	දත්ත මූලාශ්‍ර හා දත්ත රසකිරීම	06-07
1:6	පරෝෂණ කෘතියේ අපේක්ෂිත සැලසුම	07-08
02	වන පරිවිෂේෂය : කොටස් වෙළෙදපොලෙහි වැදගත්කම හා කොළඹ කොටස් වෙළෙදපොල එතිනායික වර්ධනය	09-30
2:1	මුළු වෙළෙදපොල	09-11
2:2	මුළු අතරමැදිකරණය හා නිර් අතරමැදිකරණය	11-12
2:3	වාණිජ බැංකු හෝ කොටස් වෙළෙදපොල තෝරා ගැනීම	12
2:4	ප්‍රාග්ධන වෙළෙදපොලෙහි කාර්යභාරය	12-13
2:5	කොටස් වෙළෙදපොල හැඳුනා ගැනීම	14-15
2:6	කොටස් වෙළෙදපොල හා ආර්ථික වර්ධනය	15-17
2:7	දියුණුවන රට්ටිල හා කොටස් වෙළෙදපොල	17-18
2:8	කොළඹ කොටස් වෙළෙදපොල භාරමිනය හා එහි මූල්‍යාලින වර්ධනය	18-20
2:9	කොළඹ කොටස් වෙළෙදපොලෙහි මැන කාලීන සංවර්ධනය	20-30

03 වතු පරිවිෂේෂය : ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ කොළඹ කොටස් වෙළෙදපොල ප්‍රවනතා (1980-95)	31-62
3:1 ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය (1980-95)	31-40
3:1:1 ආයෝජන හා ඉතිරි කිරීම්.	31-34
3:1:2 ශ්‍රී ලංකා ආර්ථිකයේ ආයෝජන ප්‍රවනතා.	35
3:1:3 ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉතිරි කිරීම් ප්‍රවනතා.	35-37
3:1:4 ශ්‍රී ලංකාව, තෝරාගත් ආයිජාතික රටවල් කිහිපයක් හා සයදා බැලීම.	37-40
3:2 කොළඹ කොටස් වෙළෙදපොලෙහි ප්‍රාථමික හා ද්විතියික අංශයන්හි ප්‍රවර්ධනය (1980-95)	41-62
3:2:1 ප්‍රාථමික කොළඹ කොටස් වෙළෙදපොල ප්‍රවනතා.	41-43
3:2:2 ද්විතියික කොළඹ කොටස් වෙළෙදපොල ප්‍රවනතා.	43-49
3:2:3 ඉහළ ක්‍රියාකාරීත්වයේ සමාගමීහි දෙකන්වය	49-50
3:2:4 කොළඹ ද්විතියික කොටස් වෙළෙදපොල නිරන්වායික ක්‍රියාකාරීත්වය	51-54
3:2:5 ආර්ථික වර්ධනය සඳහා විදේශීය කොටස් වෙළෙදපොල දෙකන්වය	54-55
3:2:6 කොළඹ ද්විතියික කොටස් වෙළෙදපොල හා ආයෝජන විරෝධරුණය	55-62
4 වතු පරිවිෂේෂය: සම්බන්ධතා ක්‍රමවේදය සහ සාධක සම්බන්ධතා ප්‍රතිඵල	63-74
4:1 සම්බන්ධතා කාලය	63-64
4:2 ප්‍රාථමික දත්ත රැස්කිරීම්.	64-65
4:2:1 සම්බන්ධතා සාධක බරනැවීම	65-66
4:3:3 සම්බන්ධතා සාධක විශ්ලේෂණය	66-74
4:3:1 සාධක අතර සහසම්බන්ධතාව	66-68
4:3:2 සාධක ලකුණුවල මධ්‍යනය සෙවීම	68-70
4:3:3 සම්බන්ධතා සාධක ලකුණුවල සම්මත අප්‍රගමනය සහ විවෘතතා සංග්‍රහකය	70-71
4:3:4 "t" (පරිස්‍යාව) ඇගය සෙවීම	71-72

4:4	සම්බන්ධ සාධක, ප්‍රායෝගික දත්ත හා දරුණක අතර සහසම්බන්ධතාව විශ්ලේෂණය කිරීම	72-73
4:5	පර්යේෂණයේ සීමාවන්	74
5	වන පරිවිෂ්දය : සම්ජන් සාධක විශ්ලේෂණය	75-101
5:1	විශ්ලේෂණ සාධක හඳුනා ගැනීම	75-79
5:2	සම්ජන් සාධක විශ්ලේෂණය	79-81
5:3	තොරා ගැනුණ සාධක පහ විශ්ලේෂණය කිරීම.	81
5:3:1	දේශපාලන ස්ථායිතාව, රාජ්‍ය ප්‍රතිපත්ති සහ කොළඹ කොටස් වෙළෙඳපොල ක්‍රියාකාරිත්වය	81-89
5:3:2	කොළඹ කොටස් වෙළෙඳපොල විදේශීකයනට විවෘතවීම හා එහි ක්‍රියාකාරිත්වය	89-91
5:3:3	කමිකරු ආරවුල් හා ව්‍යන්තිය සම්ඟ කටයුතු සහ කොළඹ කොටස් වෙළෙඳපොල ක්‍රියාකාරිත්වය	91-94
5:3:4	පුද්දය, වාර්ගික ප්‍රශ්න සහ කොළඹ කොටස් වෙළෙඳපොල ක්‍රියාකාරිත්වය	94-97
5:3:5	කොළඹ කොටස් වෙළෙඳපොල විගාලන්වය, ලේඛනගත සමාගම් හා එහි ක්‍රියාකාරිත්වය	97-101
6	වන පරිවිෂ්දය: සාරාංශය, නිගමන හා නිරද්‍යෝග;	102-108
6:1	සාරාංශය	102-104
6:2	නිගමනයන්	104-106
6:3	නිරද්‍යෝගන්	107-108
උපගුන්ථය 01:	කොළඹ කොටස් වෙළෙඳපොල ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපූජුකී සාධක පිළිබඳ සම්ජන් ක්‍රමවේදය	109-112
උපගුන්ථය 02:	සම්ජන්යට හාජනයට පුද්ගලයන් 52 විසින් කොළඹ කොටස් වෙළෙඳපොල කෙරේ සාධක 25ක බලපූම ප්‍රකාශ කළ අත්දම	113
උපගුන්ථය 03:	1980-95 කාලය තුළ ප්‍රධාන මැතිවරණ සහ බෝම්බ පිපිරියාම	114
උපගුන්ථය 04:	කොළඹ කොටස් වෙළෙඳපොල ඉහළ ක්‍රියාකාරිත්වයේ සමාගම් 30 සහ අනෙක් සමාගම්වල දෙකන්වය ප්‍රතිශතයක් ලෙස 1988-1995	115
උපගුන්ථය 05:	සහසම්බන්ධතා සාධක ත්‍යාපය	116
උපගුන්ථය 06:	සාධකයන් අතර "t" අගයන් දක්වන ත්‍යාපය	117
උපගුන්ථය 07:	තොරාගන්නා ලද සාධකයන්හි දරුණක අගයන් හා සියලු කොටස් හා යාවේදී කොටස් මිල දරුණක	118
සංඛ්‍යා සටහන් පරිවිෂ්ද අනුව		119
රුප සටහන් පරිවිෂ්ද අනුව		120
ආග්‍රිත ග්‍රන්ථ		121-125

## පළමුවන පරිචේදය

### හැඳින්වීම

ଆරථික වර්ධනය (Economic Growth) ඔතුම රටක මූලික පරමාර්ථ අතර අනි විශේෂ තුනක් ගතී. ආරථික වර්ධනය ඉහළ මට්ටමකට ගෙන ඒමත්, එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමත්, හැම සමාජයක් විසින් ම, ඉවුකර ගැනීමට අපේක්ෂා කරන අරමුණු වේ. ආරථික වර්ධනය හා සමාජ ප්‍රගතිය ඒකාබද්ධව පවතින්නකි. හාන්ධ හා සේවා ප්‍රමාණයේ වැඩිවීම ආරථික වර්ධනය වශයෙන් සැලකෙන අතර, සමාජ ප්‍රගතිය ද ඇතුළත් ආරථික සංවර්ධනය (Economic Development), ආරථික වර්ධනය මත රඳා පවතී. මෙසේ වැදගත් වන ආරථික වර්ධනය, මූලික වශයෙන් රටක පවත්නා යටිතල පහසුකම් විසින් තිරණය කරනු ලබයි. යටිතල පහසුකම් ලබාදීම සඳහා, ආයෝජනය කළ යුතු අතර, ආයෝජනය සඳහා සම්පත් ලබාදීම ඉතිරි කිරීම තුළින් සිදුකළ යුතුව ඇත. එහි ලා ගැටුදු මතුවන මොහොතක විකල්ප මාගි ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ. ඒ අතර කොටස් වෙළෙදපොල එක් මාගියක් ලෙස හැඳින්වේ.

ශ්‍රී ලංකාව සමාජ සංවර්ධන දරුණක අතින් ඉහළ ප්‍රගතියක් වාර්තා කළ ද, පහත් ආරථික වර්ධන වේගය නිසා, දිගු කළක් තුළ සංවර්ධනය වෙමත් පවතින රටක වශයෙන් සැලකේ. ශ්‍රී ලංකා ආරථිකය තුළ, ස්වකීය ජනතාවගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ලිමට නොහැකි සේ, පැවැත්මට හේතු මෙන්ම බාධක ද සෞයා බලා පිළියම් කළ යුතුව් ඇත. අද පවා ඒ ගැන විවිධ අධ්‍යයනයන් කෙරෙයි. ඒ අතර, සංවර්ධනයේ දායකත්වය ලබා ගැනීමට, පවත්නා විධ හා තුම ගක්තිමත් කරන අතර ම, තව ක්ෂේත්‍ර, ආරථිකයට ගෙවා ගැනීමේ අවස්ථාව තිබේ ද, ඒ කොයි ප්‍රමාණයෙන් ද, කොයි ආකාරයෙන් ද යන්න සෞයා බැලිය යුතුව ඇත. ඒ අතර ම, අප හා සමාන වෙනත් රටවල් යොදගත් තව ක්මවේදයන් සෞයා බැලීම සුදුසු වනුයේ, පවත්නා ගැටුදු හා බාධක වලට පිළියම් සෙවීමේ ද ඒවා වැදගත් වන හෙයිනි.

ව්‍යාපාරිකයෙකුට ඇඟත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ, පවත්නා ව්‍යාපාරයක් පුළුල් කිරීමට හෝ එනම්, නිෂ්පාදන බාරිතාව තැබීම අවශ්‍යවූ විට ඒ සඳහා පුරුව අවශ්‍යතාව වන්නේ ප්‍රාග්ධනයයි. රටක් සතුව ආයෝජන සම්පත් පවතින තරමට සංවර්ධන කටයුතු පහසු කරයි. ඒ අතර, එහි උගතාව ගැටුළු මතුකරයි. ව්‍යාපාරිකයෙකුට එදිනෙද අවශ්‍ය කාරක ප්‍රාග්ධනය (Working Capital) මූල්‍ය වෙළෙදපොලෙන් සපිරුණු, ආයෝජන ප්‍රාග්ධන (Investment Capital) අවශ්‍යතාව සඳහා ප්‍රාග්ධන වෙළෙදපොල වැදගත් වේ. ආයෝජනය කරන ප්‍රාග්ධනය රටක ප්‍රාග්ධන සමුව්වය දියුණු කරමින් ප්‍රසාරණය කරයි.

සංචරිතය සඳහා අවශ්‍ය ආයෝජන සම්පත්, අවශ්‍ය ප්‍රමාණයට ශ්‍රී ලංකාව සතුව පවතින්නේ ද, නැද්ද යන්න පළමුව අපගේ විමර්ශනයට හාර්තය කළ යුතුව ඇත. මෙහි දී රටක සංචරිතයට අතහිත දෙන බැංකු ක්‍රම හා මූල්‍ය ආයතන වැදගත් තැනක් ගති. එසේ ම, සංචරිතය වේගවත් කිරීම පිළිස උපයෝගී කරගන්නා විශේෂ වූ සංචරිත බැංකු ගැන ද සෞයා බැලිය යුතුව ඇත. එහෙත් ශ්‍රී ලංකාව තුළ මෙවන් බැංකු ක්‍රමයක පසුවීම තිබුණු ද, අපේක්ෂිත සංචරිත අරමුණු ඉටුවී තොමැත්ත. මෙවන් මොනොතක මෙම අධ්‍යනයේ පරමාර්ථය වන්නේ දේශීය ආර්ථිකය තැංම් සඳහා කොළඹ කොටස වෙළඳපොල යොද ගැනීමට දරන උත්සහයේ දී පවත්නා බාධක සහ ගැටුළු මොනවා ද යන්න හඳුනා ගැනීමයි. එමත් ම ඒ සඳහා පිළියම් සෞයා බැලිමයි.

රටක ආර්ථික දියුණුව මැන බැලීමේ දී එහි ආයෝජන, ඉතිරි කිරීම්, උද්ධමනය, පොලි අනුපාතිකය, සේවා නියුක්තිය මෙන් ම ආර්ථික වර්ධනය යන ආර්ථික සංකල්ප ද අධ්‍යයනය කිරීම බෙහෙවින් වැදගත් වේ. මෙම අධ්‍යයනය සඳහා යොද ගැනෙන 1980 – 95 කාලය තුළ මුරත දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 4.7%ද, සේවා වියුක්තිය 12%ක් ද, උද්ධමනය 22.7% ද වශයෙන් සාමාන්‍ය මට්ටමක පැවතින. එසේ ම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ඉතිරි කිරීම් 13.6%ක්ව ද, ආයෝජනය 25.6%ව ද පැවතිනි. මෙම තත්ත්වයන් පහත මට්ටමක පවතින බව පෙනෙනුයේ වඩා වේගයෙන් දියුණු වන තැගෙනහිර ආසියාතික රටවල් හා සසදා බලන විටය. <sup>(1)</sup> එනිසා ඉතිරිකිරීම් හා ආයෝජන දිගැනැවීමේ ක්‍රියාවලියක් ලෙස කොළඹ කොටස වෙළඳපොල තැංම් පිළිස රුපය ගන්නා උත්සාහය එලදායක වී තිබේ ද? බාධක පවති නම් ඒවා මොනවා ද යන්න අධ්‍යයනය කළ යුත්තේ ය.

ඉහළ ක්‍රියාකාරීත්වයක පවත්නා ආසියාතික ආර්ථිකයන්හි<sup>(2)</sup> (High Performing Asian Economies) අත්දැකීම් අනුව, මවුන් මුළු අවධියේ ම ප්‍රධාන සම්පත් වන, දිගුකාලීන ණය දෙන විශේෂ සංචරිත බැංකු ඇතිකර, බැංකු ක්‍රමය තහා සිටුවා ඇත. පසුව දේශීය සම්පත් උපරිම ලෙස ප්‍රයෝගනයට ගන්නා අතර ම, පිළිණුපත් (Bond) සහ කොටස වෙළඳපොල නිරමාණය කරන්නට යෙදුති. ඒ නිසා

1 උදාහරණයන් වශයෙන් තැගෙනහිර ආසියාතික ඉහළ වර්ධනයක් පෙන්වුම් කරන රටවල් අවත (ඡපානය, හොංකොං, දෙශීය කොටසාව, තායිවානය, සිංගප්පුරුව, ඉන්ද්‍රියියාව, මුල්ස්ස්ස්සාව, සහ තායිලන්තය යන රටවල 1970–88 කාලය තුළ සාමාන්‍ය ඉතිරි කිරීම් අනුපතනය 28%ක් වූ අතර, 1980–88 අතර කාලය තුළ සාමාන්‍ය ආයෝජනය අනුපාතය 30% විය. (source: The East Asian Miracle (1993), The World Bank, Pages 16 and 44)

2 මෙම වර්ධිකරණය ලෝක බැංකුව විසින් ප්‍රකාශිත (The East Asian Miracle - op.cit) අනුවය. රට අයන් වන රටවල් වනුයේ: ඡපානය, හොංකොං, තායිවානය, දෙශීය කොටසාව, සිංගප්පුරුව, ඉන්ද්‍රියියාව, මලයාසියාව සහ තායිලන්තයයි.

විදේශීය ආයෝජන සම්පත් පවා මේ රටවල් කරා ගළා එන්තට විය. ඒ තුළින් මේ රටවල් වරතා ගත ලෙස උපරිම ආර්ථික වරධනයක් ලාභ කර ගන්නා ලදී. 1965-90 දක්වා කාලය තුළ එම තැගෙනහිර ආසියාතික රටවල් ලෝකයේ සියලු ම කළාපීය රටවල් අනිබවා ඇත.<sup>(3)</sup> එම අන්දුකීම් මත කොළඹ කොටස් වෙළෙදපොල ක්‍රියාකාරීත්වය දිරිගත්වන අතර ම, ගැටුව අධ්‍යනය කර, පිළියම් යෙදිය යුතුව ඇත.

දියණු බැංකු කුම හා කොටස් වෙළෙදපොල රටක ආර්ථික වරධනය සඳහා වැදගත් වේ. සාමාන්‍ය ණය මූල්‍යකරණය තුළ වෙළෙදාම ආරම්භ වන අතර, මහ පරිමාණ සමාගම් සඳහා කොටස් වෙළෙදපොල මූල්‍යකරණය ඉහළ ආර්ථික සංවර්ධනයක් ලාභ කර දෙයි. මාරුග දෙකක ගමන් කළ ද, මෙම දෙඅංශය ම රටක ප්‍රාග්ධන සමුච්චීය ගක්තිමත් කිරීමේ ලා පෙළුද්ගලික ව්‍යාපාර අංශයට සහය දෙන්නක් බව හඳුන්වා දී ඇත. සාමාන්‍ය ණය මූල්‍යකරණයේ පදනම මත, එහි දියණුවන් සමග කොටස් වෙළෙදපොල නිර්මාණය වී වඩා සාර්ථක ප්‍රතිඵල ඇති කරවයි. විවිධ රටවල පැන්දුකීම් එය හෙළි කරයි. කොටස් වෙළෙදපොල දියණුව, රටක ආර්ථික වරධනය නිරායාසයෙන් ම ජනනය තොකරන තමුත්, අනාගත ප්‍රාග්ධන වරධනය ගැන, නිෂ්පාදනය ගැන සහ දළ දේශීය නිෂ්පාදිතයෙහි එක පුද්ගල ආදායම ගැන යම්ක කළින් ප්‍රකාශ කරන්නට මහ පාදයි.<sup>(4)</sup> තැගෙනහිර ආසියාතික රටවල අධ්‍යව්‍ය සංවර්ධනයේ වැඩි කොටස හොතික හා මානව ප්‍රාග්ධනයේ විශිෂ්ට එකාරාඛ කරණයක් නිසා ඇතිව්‍යකි.<sup>(5)</sup> ඒ නිසා ශ්‍රී ලංකා ආර්ථිකයේ පවත්නා, දිගු කාලීන පැන්දුකීම්. සැලකිල්ලට භාෂනය කරමින් ආසියාතික රටවල දියණුවේ මං හෙළිකර ගත් ආකාරය ගැන උවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ පවත්නා සම්පත් දියණු කර, තං ආයෝජන සම්පතක් ලෙස කොළඹ කොටස් වෙළෙදපොල ඇධ්‍යනය කිරීම වැදගත් වේ.

#### 1.1 ගැටුව සහ අධ්‍යනයේ වැදගත්තම:

ශ්‍රී ලංකා ආර්ථිකයේ මැත කාලීන මිණුම් දුඩු විග්‍රහකරන විට ප්‍රාග්ධන උෂ්ණතාව කැළීපෙනෙන උස්සණයකි. මෙයට දේශීය මෙන් ම විදේශීය ඉතිරි කිරීම් මගින් ලැබන දෙකන්වයේ පහත මට්ටම ද හේතුවී ඇත. ප්‍රාග්ධන උෂ්ණතාව මගහරවා ගැනීමේ ද, එනම් මෙම ගැටුවට එක පිළියමක් ලෙස දිගුකළක් පස බැඳුමට ලක්ව නිඛු කොළඹ කොටස් ටෙලදපොලට ජීවයක් දීම සඳහා රජය, විවිත ආර්ථික ප්‍රතිපත්ති සමඟ ක්‍රියාත්මක විය.

3 World Bank (1993) Policy Research Bulletin (August - October 1993) Vol 4 No. 4 (Washington) page 01.

4 World Bank (1995) Policy Research Bulletin, Vol. 6 No. 2 (Washington) page 05.

5 World Bank (1993) The East Asian Miracle: Summary book (New Oxford University Press) P. 32.

1970 දැංකය තුළ පවා දැඩි ජීවිතයකට ලක්ව තීමු කොළඹ කොටස් වෙළෙදපොල කටයුතු, 1984 වසරේ දී විධිමත් ලෙස ආරම්භ කෙරිණි. පසුව ක්‍රමානුකූලව ශිසු වර්ධනයක් පෙන්වුම් කළ ද, මෙම අධ්‍යයන කාලපරිච්ඡය (1980-95) තුළ ඒ සඳහා තැබූ බලාපොරොත්තු ඉටුවේ ඇදේ යන්ත ගැන ප්‍රශ්නයක් මතු වේ. වර්තමාන ලෝක ආරථික රටාව තුළ ප්‍රාග්ධන සම්පාදනයෙහි කොටස් වෙළෙදපොල වැදගත් තැනක් හිමිකර ගන්න ද, ශ්‍රී ලංකාව දරන උත්සාහය සඳහා මෙම නොවීම කෙරේ කළින් කළ, විවිධාකාර ලෙස නොයෙකුත් සාධක බලපා ඇති. එනිසා කොළඹ කොටස් වෙළදපොලෙහි ක්‍රියාකාරීත්වය තුළ දක්නට ලැබෙන මෙම යන් උච්චාවචන අධ්‍යනය කිරීම කාලානුරුපව වැදගත් වේ. එහි ලා බලපා ඇති, විවිධ සාධක සොයා බලා විශ්ලේෂණය කිරීම මෙම අධ්‍යයනයේ පරමාර්ථය වේ. එසේ බලන කළ මෙම අධ්‍යයනය කාලානුරුපව ඉතා වැදගත් වන බව පෙන්වා දිය හැකි ය.

### 1:2 අධ්‍යයනයේ අරමුණු:

- කොළඹ කොටස් වෙළෙදපොල ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන සාධක සමීක්ෂණය කිරීම.
- සමීක්ෂණයේ දී හඳුනාගත් ප්‍රධාන සාධක සහ කොළඹ කොටස් වෙළෙදපොලෙහි ක්‍රියාකාරීත්වය අතර සඛැදියාව, සංඛ්‍යාතමය ලෙස විශ්ලේෂණය කිරීම.

### 1:3 අධ්‍යයනයේ කාලසීමාව තිරණය කිරීම:

මෙම අධ්‍යනය සඳහා 1980 සිට 1995 දක්වා කාල පරිච්ඡය යොදා ගැනේ. ඒ සඳහා මෙම කාලපරිච්ඡය ම තෝරා ගැනීමට හේතුව් කරුණු කිපයකි. 1950 දැංකයේ අගහාගයේ දී පුළුවන් ආරම්භ කළ ආවෘත ආරථික ප්‍රතිපත්ති, විවිධ දේශපාලනික දරුණුනයන් මත වර්ධනය වේ, 1970 දැංකයේ ආරම්භයන් සමඟ ඉතා දැඩි ක්‍රියාකාරී තත්ත්වයකට පත්විය. එම පසුවීම තුළ 1978 දී ප්‍රකාශයට පත්කළ විවෘත ආරථික ප්‍රතිපත්ති නිසා<sup>(6)</sup> පොදුගැලීක අංශයේ ඇතිවූ පිළිඳීම, 1980 සිට දක්නට

6 1978 දී ශ්‍රී ලංකාවේ විවෘත ආරථික ප්‍රතිපත්තියක් ආරම්භයූ බව ප්‍රධාන දුරක්ෂා ප්‍රතිපත්ති නොවන බව මෙහිදී තේරුම්ගත යුතුව ඇත. ආරථිකයේ සැබු විවෘත ප්‍රතිපත්තියක් නිනිමිමට නම් ගෙවුම් ගෙෂය ප්‍රධාන අංශ වන භාණුව්, සේවා සහ ප්‍රාග්ධන යන තෙක්ෂණයම් විවෘත විය ඇතුව ඇත. 1978 දී ආරථිකය විවෘත කළයි සේවද ගාන්ද්‍ර අංශය ගැනීමට පෙන් යන්නේ ආනායන එහින් 60%ක රාජ්‍ය ආයනන යටතේ නිවුත් බවයි. ආනාර ද්‍රව්‍ය, රෝ පිළි, මෙනම වෙනත් වානිජ කටයුතු ටේ අයන විය. නො, පොල්, රබර, ඇභුජම් ආදි අපනයන ආංශයන්ට පවා රාජ්‍ය ආයතන හරහා ක්‍රියාත්මක වන්තට පිදුවිය. ඉතිරි 40%න්ද විවෘත තත්ත්වයකට පත්කර තිබුණේ යන්නා, පුතු, වේළඳම සඳහාවූ එහන්, එමාභ්‍ය හා තව කුඩා අංශයන් කිපයක් පමණි. සේවා ආංශය ගත්කළ පෙන් යන්නේ දීමාවන් යටතේ විදේශ සංවාරකයන්ටද, අධ්‍යාපනය හා සෞඛ්‍ය ආංශයනට පමණ්කන සීමාවූ බවයි. ප්‍රාග්ධන ආංශය ගෙන බැඳුවීට පෙන්වන්නේ 1978 සිට 1990 දක්වා විවෘත තත්ත්වයන් නොනිවුත් බවයි. 1990 දී ප්‍රාග්ධන වෙළෙදපුල ද්‍රව්‍යෙකිනීට විවෘත විමත් සමඟ, ප්‍රධාන අංශ තුනටම් විවෘතයූ, ශ්‍රී ලංකාවේ විවෘත ආරථික ප්‍රතිපත්තියක් ගැන 1990 වසරේ සිට හතා කළ හැකිව තිබේ. මෙහිදී 1978 සිට ක්‍රමානුෂ්‍යව ගේ ප්‍රතිපත්ති 1990 දී විවෘත ආරථිකයක් තරු ඒමට පසුවීමක් පුද්ගලුම් කර ඇති බව පිළිගෙන නැති තරුණකි.

ලැබුණි. මේ නිසා සීමිත පොදු සමාගම විගාල සංඛ්‍යාවක් පෙළදාලික අංශයේ පිහිටිමත් සමග ඇුති විය. මෙම බිජිවීමත් සමගින් කොළඹ කොටස් වෙළෙඳපොල කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. මුලදී එහි ක්‍රියාකාරීතිය මන්දගාමී වුව ද සීමිත සමාගම වල මෙම ප්‍රාග්ධන අවශ්‍යතාව නිසා කොළඹ කොටස් වෙළෙඳපොල සංචරිතය කෙරෙහි රජය ද වැඩි අවධානයක් යොමු කරන්නට විය. ඒ අතර 1984 දී විධිමත් ලෙස කොටස් ගනුදෙනු කිරීම<sup>(7)</sup> ආරම්භ විමත් සමග කොළඹ කොටස් වෙළෙඳපොල පූනර්ජීවනයක් ලැබේය. එය පෙළදාලික අංශයේ එක් ප්‍රධාන ප්‍රාග්ධන මුලාශ්‍රයක් ලෙස ස්ථාපිත වුයේ මෙම කාලය තුළ දීය.

1991 දී එකක හාර (Unit trust) ඇුතිවීමත් සමග වූ ප්‍රවාරණ කටයුතු තුළින් ලද අවබෝධය නිසා මහ ජනතාව කොටස් වෙළෙඳපොලට වඩා සම්පූර්ණ විය. තවත් අතකින් බලන කළ මෙම කාලපරිවිශේදය අධ්‍යයනය සඳහා තෝරා ගැනීමට හේතු වූයේ, කොටස් වෙළෙඳපොලක දැකිය හැකි සාමාන්‍ය දියුණුව හෝ පසුබැම් ක්‍රියාවලියක් මෙම කාලය තුළ දක්නට ලැබීම නිසා ය. අදාළ දත්ත විශ්ලේෂණය කිරීමේ දී, එතම් 1985-90 තුළ මධ්‍යස්ථාන වර්ධනයක්, 1990-94 මාර්තු දක්වා ශිසු වර්ධනයක්, 1994 අප්‍රීයල් - 1995 දක්වා පසුබැමකුත් පෙන්නුම් කිරීමයි. මෙයේ බලන කළ කෙරේ කළක් තුළ විවිධ අත්දැකීම්වලට හාරනය වූ කොටස් වෙළෙඳපොලක් ලෙස කොළඹ කොටස් වෙළෙඳපොල අධ්‍යනය කිරීමට අවස්ථාව සැලසී ඇත. කුමනාකාර බලපෑම් හෝ සාධක මත මෙවන් තත්ත්වයක් උද්ගත වූයේද යන්න සෞයා බැඳීම මෙම අධ්‍යයනයේ පරමාර්ථය බැවින්, මෙම කාල සීමාව ඒ සඳහා වැදගත් වේ.

#### 1.4 අධ්‍යයනයේ ක්‍රමවේදය:

ඉහත දැක්වූ අරමුණු අතරින් පළමුවන අරමුණ ඉවුකරගනු වස් සම්ක්ෂණයක් කර ඇත. මේට අදාළ පොත පත ඇසුරෙන් ලබාගත් දැනුම හා මෙම අධ්‍යනයට අදාළ ශේෂ්‍ය ගැන නිඩු ප්‍රායෝගික දැනීම පාදක කොට, කොටස් වෙළෙඳපොල ක්‍රියාකාරීත්වය කෙරේ බලපෑ හැකි සාධක 25කින් යුත් ප්‍රශ්නාවලියක් මෙම සම්ක්ෂණය සඳහා සකස්කර ගැනුණි. මෙහි දී ආර්ථිකමය, දේශපාලනමය, යුද්ධමය, සමාජයීයමය, කමිකරු, ආදි ශේෂ්‍යන් ද කොළඹ කොටස් වෙළෙඳපොලට ආවේණික අංශ මෙන්ම, ස්වභාවික, සංස්කෘතික ලක්ෂණ ද පසුබැම් වුති. මෙම සම්ක්ෂණය තැපැල් මාර්ගිකව කරන්නට යෙදුති. රීට හේතු වූයේ, විවිධ ප්‍රදේශවල පදිංචි, විවිධ ශේෂ්‍යන්හි රැකියා කරන, විවිධ සමාජ මට්ටම්වල අයගේ අදහස් විමසා බැඳීම වැදගත් වූ හෙයිනි. සම්ක්ෂණය සඳහා පූද්ගලයන් සහමිතාවී ලෙස තෝරා ගැනුණි.

<sup>7</sup> වැඩි විස්තර සඳහා බලන්න Colombo Stock Exchange, (1996) Share Trading Centennial 1896-1996. (100 Years of Share Trading In Sri Lanka)

1980-95 අධ්‍යයන කාලපරිච්ඡය තුළ කොළඹ කොටස් වෙළෙඳපොලේහි ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑ සාධක හදරා දෙවන අරමුණ සපුරා ගැනීමට අවශ්‍ය පසුබීම සකස් කර ගැනුණි. මෙහි දී ප්‍රාථමික කොටස් වෙළෙඳපොලේහි නව නිකුතු ප්‍රමාණය, කොටස් ප්‍රමාණය, එහි තාමික අගයන්, සමග අවශ්‍ය තොරතුරු රස්කර ගන්නට යෙදුණි. ඒ අතර ද්විතියික කොටස් වෙළෙඳපොල හා සම්බන්ධ මූල පිරිවැය, ප්‍රාග්ධනීකරණය, මිල ද්රැගක ආදිය ඇතුළු සියලු දත්ත රස්කර විමර්ශනයට හාජනය කර ඇත.

අධ්‍යයනයේ ක්‍රම වේදය ගැන සවිස්තර කරුණු 4 වන පරිච්ඡයේ දී දක්වා ඇත. විස්තරාත්මක විශ්ලේෂණ ක්‍රමය මෙන් ම, සංස්දිනාත්මක විශ්ලේෂණ ක්‍රමය ද, මෙහිදී හාවිත කෙරුණි. අදාළ විවෘතයන් අතර සම්බන්ධතාවයන් සංඛ්‍යාන ක්‍රම මගින් විශ්ලේෂණය කොට ඇති අතර ඒ සඳහා Statistical Analysis System (SAS) පරිගණක පැක්ෂය හාවිත කර ඇත.

### 1.5 මූලාශ්‍ර හා දත්ත රස්කිරීම:

මෙම අධ්‍යයනයේ පළමුවන අරමුණ එනම් කොළඹ කොටස් වෙළෙඳපොල කෙරෙහි බලපෑ හැකි සාධක සොයා බැඳීමේ දී ප්‍රාථමික දත්ත රස්කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොල පිළිබඳ කරුණි පරියෝගී ආශ්‍යෙන් කොටස් වෙළඳ පළට බලපෑ හැකි සාධක 25ක් ප්‍රශ්නාවලිය සඳහා තෝරා ගැනීණි. එම සාධක පළමුවන උපග්‍රහන්වයේ දක්වා ඇත. ඇතුම් සාධක ප්‍රමාණාත්මකව ගිණිය හැකි ඒවා වන අතර ඇතුම් සාධක එසේ තොවේ. රුපයේ මූලිකත්වය තුළ සිදුවන මානව ප්‍රාග්ධන වර්ධනයද කොටස් වෙළෙඳපොල දියුණුව ට බෙහෙවින් ඉවහල් වේ. වර්ෂ 1993 ජූලි සිට 1996 ජූනි දක්වා කොටස් වෙළෙඳපොලේහි සියලු ම කොටස් මිල ද්රැගකය හා සංවේදී කොටස් මිල ද්රැගකයන්හි හැසිරීම රටාව ද ප්‍රශ්නාවලියට ඇතුළත් වේ.

ද්විතියික දත්ත, මෙම අධ්‍යනයේ දෙවන අරමුණ ඉටුකරගැනීම සඳහා අවශ්‍ය වේ. එම ද්විතියික දත්ත, කොළඹ කොටස් ඩුවමාරුව, Colombo Stock Exchange (CSE) වාර්ෂික වාර්තා සහ එම ආයතනය මගින් ප්‍රකාශයට පත් කෙරෙන විවිධ ප්‍රකාශන මගින් ගැනුණි. එසේ ම සුරෙකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ Securities and Exchange Commission (SEC) වාර්ෂික වාර්තා ද, එහි අනෙකුත් ප්‍රකාශන ද මෙහි දී වැදගත් විය. ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා සහ එහි අනෙකුත් ප්‍රකාශන, මහජන බැංකුව මගින් ප්‍රකාශන ආර්ථික විමසුම සහරා, ශ්‍රී ලංකා මහ බැංකු මාණ්ඩලික ප්‍රකාශන, මෙන්ම ද්රැගන සහරා මෙම දත්ත රස්කිරීමේ දී උපයෝගී කරගන්නා ලදී.

ලේකක හාරයන්හි (Unit Trust) ක්‍රියාකාරීත්වය නිසා සාමාන්‍ය ජනතාව ව වුව ද කොළඹ කොටස් වෙළෙදපොල ව ඇතුළු විය හැකි විය. එම ආයතනයන්හි විවිධ ප්‍රකාශන ගැන ද අවධානය යොමු කෙරීණි. කොටස් වෙළෙදපොල මහජනතාවට හඳුන්වා දෙන්නට පවත්වනු ලබන සම්මත්තුණු, පාඨමාලා සහ පුවත්පත්, සහරා ද දැවිතියික දත්ත රස්කරගත් අනෙකුත් වැදගත් මූලාශ්‍ර විය. ඒ අතර කොළඹ කොටස් වෙළෙදපොල සහ පුරුෂමිපත්, වනිමය කොමිෂන් සහා නිලධාරීන් කිහිප දෙනෙකු සමග කළ සම්මුඛ සාකච්ඡා මෙම දත්ත රස්කර ගැනීමෙහි වැදගත් විය.

#### 1:6 පරයේශන කානියේ අපේක්ෂිත සැලැසුම්:

මෙම නිබන්ධනය පරිවිෂේද හයකින් සමන්විත ය. පළමුවන පරිවිෂේදය හැඳින්වීම සඳහා යොදු ගෙන, මෙම අධ්‍යනය ගැන පොදු හැඳින්වීමක් ඉදිරිපත් කෙරෙහි. මෙම අධ්‍යනයේ කාලපරිවිෂේදය වූ 1980 – 95 තුළ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනයේ පසුව්ම, දේශීය හා ජාත්‍යන්තර කොටස් වෙළෙදපොල ක්‍රමයේ වැදගත්කම ගැන කරුණු ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි කොළඹ කොටස් වෙළෙදපොලෙහි දෙකත්වය මෙන් ම එවැනි කෙෂතු සඳහා කෙරෙන අධ්‍යයනයක වැදගත්කම ගැන අදහස් දැක්වීණ. එහි උච්චාවවන කෙරේ බලපා ඇති සාධක සෞයා බැඳීමේ වැදගත්කම අවධාරණය කොට ඇත. මෙම අධ්‍යනයේ අරමුණු, කාලසීමා තීරණය කිරීම, ක්‍රමවේදය, දත්ත මූලාශ්‍ර සහ ඒවා රස්කර ගන්නා අයුරු, මෙන් ම අනෙකුත් පරිවිෂේදයන්හි සැකසුම ද, සංකීර්ණව මෙහි දක්වා ඇත.

කොටස් වෙළෙදපොලේ වැදගත්කම, එහි ආරම්භය සහ උතිහාසික වර්ධනය දෙවන පරිවිෂේදයේ සාකච්ඡාවට හාජනය කර ඇත. 1896න් ආරම්භ කරන ලද කොළඹ කොටස් වෙළෙදපොලේ උතිහාසික විකාශනය 1896–1948, 1949–77 සහ 1978–1995 වශයෙන් කාල පරිවිෂේද තුනකට බෙදා ඉතා කෙටියෙන් හඳුන්වා දී ඇත. මෙහි දී රටක පවත්නා මූල්‍ය වෙළෙදපොල ක්‍රමය තුළ වූ ප්‍රාග්ධන වෙළෙදපොල ට අයන් කොටස් වෙළෙදපොල හිමි කර ගන්නා ස්ථානය යොයා බලා ඇති අතර, ඒවා ගැන ආර්ථික විශ්ලේෂකයින් විසින් පක්ෂව හා විපක්ෂව දක්වා ඇති අදහස් ගැන ද සැලකිල්ල යොමු කෙරීණි. ආයෝජන සම්පත් වර්ධනයේ ලා ප්‍රාග්ධන වෙළෙදපොලක කාරය හාරය අධ්‍යනය කිරීමට ද, මෙම පරිවිෂේදයේ දී ආවස්ථාව සිලයා ගෙන තිබේ.

තුන්වන පරිවිෂේදයේ දී ආයෝජන සම්පත් සෞයා ගැනීම සඳහා කොළඹ කොටස් වෙළෙදපොල, ශ්‍රී ලංකා ආර්ථිකයේ තවත් එක් මූලයක් බවට පත්කර ගැනීමට